

#### 14. අලෙවි කළමනාකරණය

241. අලෙවිකරණය ව්‍යාපාරිකයාට, පාරිභෝගිකයාට මෙත් ම ආර්ථිකයට ද වැදගත් වේ. එසේ වැදගත් වීමට හේතු කිහිපයක් පහත දක්වා ඇත.

- A - සේවා නියුක්තිය ඉහළ යාම.
- B - වෙළෙඳ පොල තුළ හාන්ච් හා සේවා සුලභ වීම.
- C - නිෂ්පාදන විවිධාංගිකරණයක් ඇති වීම.
- D - වෙළෙඳ පොල කොටස පුළුල් වීම.
- E - තමා වියදුම් කරන මුදලට උපරිම තෘප්තියක් ලැබේම.
- F - ආදායම බෙදීයාමේ විෂමතාව අඩු වීම.
- G - ජ්වන තත්ත්වය ඉහළ නංවා ගත හැකි වීම.
- H - ලාභ ලැබේම අඛණ්ඩ ව පවත්වා ගත හැකි වීම.
- I - තරගකාරීත්වයට සාර්ථක ව මුහුණ දීමට හැකි වීම.

පිළිවෙළින් ඉහත තොරතුරු අතරෙන් ව්‍යාපාරිකයාට, පාරිභෝගිකයාට හා ආර්ථිකයට වැදගත් වීමට හේතු නිවැරදි ව ඉදිරිපත් කර ඇති කාණ්ඩය වන්නේ,

	ව්‍යාපාරිකයාට	පාරිභෝගිකයාට	ආර්ථිකයට
(1)	A B C	D E F	G H I
(2)	B E F	G H I	A B C
(3)	A D G	B E H	C F I
(4)	D H I	B E G	A C F
(5)	D E C	B F G	A H I

(.....)

242. පහත දක්වෙන සංකල්ප අතරෙන් අලෙවිකරණ හර සංකල්ප පමණක් ඇතුළත් වන කාණ්ඩය වන්නේ,

- (1) හාන්ච්, සේවා, අදහස්, ස්ථාන, ක්‍රියාකාරකම් ය.
- (2) අවශ්‍යතා, වුවමනා, හාන්ච්, සේවා, වෙළෙඳ පොල, ගනුදෙනු ය.
- (3) සංවිධාන, සේවා, ඩුවමාරුව, ගනුදෙනුව, ස්ථාන, ක්‍රියාකාරකම් ය.
- (4) හැඟීම, වුවමනා, ඉල්ලුම, පිරිනැමුම්, වටිනාකම්, තෘප්තිය ය.
- (5) පුද්ගලයන්, සේවා, ඉසව්, වුවමනා, ඩුවමාරුව, තරගකාරීත්වය ය.

(.....)

243. X තීරුවෙන් අලෙවිකරණ හර සංකල්ප කිහිපයක් ද Y තීරුවෙන් එම අලෙවිකරණ හර සංකල්පවල අදහස ද ඉදිරිපත් කර ඇත.

X	Y
A - පිහිටුවීම	(1) ඉලක්ක වෙළෙඳ පොල වෙත ලැබා විමට අලෙවිකරුවේ යොදා ගන්නා විවිධ ප්‍රවේශ.
B - පිරිනැමුම	(2) විහාර හා පවතින සමඟාතිය නිෂ්පාදිත සහ ආදේශකයන් මගින් ඇති කරනු ලබන බලපෑම.
C - අලෙවිකරණ මාර්ග	(3) සන්නිවේදන මාධ්‍ය අතරෙන් තමා හාවිත කරන සන්නිවේදන මාධ්‍ය කොතරම් විෂය පරියක් ආවරණය වනවා ද යන්න පිළිබඳ ව්‍යාපාරිකයාගේ දෘශ්‍යය.
D - භැංගම	(4) කිසියම් නිෂ්පාදියක් පිළිබඳව පාරිභෝගිකයාගේ මනසේහි යහපත් ආකල්පයක් ගොඩනැගීම.
E - කරගකාරිත්වය	(5) ව්‍යාපාරිකයන් විසින් ගනුදෙනුකරුවෙකුගේ අවශ්‍යතා තාප්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන වටිනාකම් සමූහය.

ඉහත X තීරුව හා Y තීරුව තිබුරුදීව ගැළපු විට ලැබෙන පිළිබුරු කාණ්ඩය ඇතුළත් වරණය වන්නේ,

- |                        |                        |
|------------------------|------------------------|
| (1) A3, B5, C1, D4, E2 | (2) A1, B3, C2, D5, E4 |
| (3) A4, B5, C1, D3, E2 | (4) A2, B3, C4, D1, E5 |
| (5) A5, B2, C3, D2, E4 |                        |
- (.....)

244. දිවයිනේ ජනප්‍රිය ගායකයෙකු වූ විරාන් රත්නායක හා ඉජාන් ප්‍රනාන්දුව ලැබුණු ආරාධනයක් පරිදි නෙගුම් පොකුණ රගහලේහි පැවැත්වෙන සංගීත ප්‍රසංගයක් සඳහා ඔවුන් පැමිණී අතර, එය තැරැකීමට ප්‍රසන්න අන්තර්ජාලය හරහා ප්‍රවේශපත් ඇතුළුම කොට, දුම්රියෙන් පැමිණෙන විට බොහෝ කළේ වේලා ඉක්ම ගොස් තිබුණි.

ඉහත සිද්ධිය කුළ අන්තර්ගත වී ඇති නිෂ්පාදිත පිළිවෙළින් දැක්වෙන වරණය වන්නේ,

- (1) පුද්ගලයින්, සේවා, ඉසව්, තොරතුරු, ස්ථාන
- (2) පුද්ගලයින්, ඉසව්, ස්ථාන, තොරතුරු, සේවා
- (3) පුද්ගලයින්, ස්ථාන, ඉසව්, සේවා, තොරතුරු
- (4) පුද්ගලයින්, සේවා, ඉසව්, තොරතුරු, ස්ථාන
- (5) පුද්ගලයින්, ස්ථාන, ඉසව්, තොරතුරු, සේවා

(.....)

245. පහත සඳහන් වාක්‍ය කාණ්ඩය අතරේන් තිබැරදි ප්‍රකාශය තෝරන්න.

- (1) ආයතනයක් යමිකිසි මුදලක් ගෙවා රුපවාහිනී, සගරා, ස්ථිවි සංදර්ජක වෙළඳ දැන්වීම් පුවරු (Display Adds) වැනි මධ්‍යවල පළ කරන දැන්වීම් උපයන ලද මාධ්‍ය ලෙස අදහස් කරයි.
- (2) ගනුදෙනුකරුවෙකුගේ අවශ්‍යතා තාප්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන වටිනාකම් සමුහය පිළිගැන්වීම් හෙවත් නිෂ්පාදිත ලෙස හඳුන්වයි.
- (3) වෙළඳ පොලක් එක් එක් අලෙවි මිගුයට කැමති සමඟාතීය පාරිභෝගික කණ්ඩායම් ඇතුළත් වන පරිදි උප කොටස්වලට බෙදීම ඉලක්ක වෙළඳ පොල ලෙස හඳුන්වයි.
- (4) සන්නිවේදන මාධ්‍ය කෙරෙහි පාරිභෝගිකයා කොතරම් දුරට අවදානය යොමු කරන්නේ ද එසේම සක්‍රිය ලෙස සම්බන්ධ වන්නේ ද යන්න පිහිටුවීම යන්නෙන් අදහස් වේ.
- (5) ආයතනයක් තමාගේ ම වෙබ් අඩවි, මුහුණු පොත (Facebook) වැනි මාධ්‍යවල පළ කරන දැන්වීම් ගෙවන ලද මාධ්‍ය ලෙස අදහස් කරයි.

(.....)

246. පහත X තීරුවෙන් නිෂ්පාදිත වර්ග පැහැදිලි කර ඇති ආකාරයන් Y තීරුවෙන් නිෂ්පාදිතවලට අයන් අයිතම දැක්වේ.

X	Y
(1) යමිකිසි කාර්යක් සඳහා පුද්ගලයෙකු ලබා ඇති විශේෂයේ දැනුම නව ගනුදෙනුකරුවෙකුට අලෙවි කිරීම.	A - සේවා
(2) කිසියම් නිශ්චිත ව්‍යවමනාවක් ඉටු කිරීම වෙනුවෙන් සැකසු වැඩි සටහනක්	B - අදහස්
(3) වෙළඳ පොලට ඉදිරිපත් කරන නිෂ්පාදිත පිළිබඳ ව නිෂ්පාදකයා තුළ හටගන්නා අලෙවි කළ හැකි සිතුවිල්ල	C - අත්දැකීම්
(4) මිනිස් ව්‍යවමනාවක් සපුරාලීම සඳහා පුද්ගලයෙකු සතු දැක්ළතාවක් හෝ හැකියාවක්	D - ස්ථිරාකාරකම්

X තීරුව සහ Y තීරුව සමග නිවැරදි ව ගැළපු විට ලැබෙන පිළිතුර කාණ්ඩය වන්නේ,

- (1) 1C, 2B, 3D, 4A
- (2) 1D, 2C, 3B, 4A
- (3) 1C, 2D, 3A, 4B
- (4) 1C, 2D, 3B, 4A
- (5) 1D, 2C, 3A, 4B

(.....)

247. “වෙළඳ පොල” යන්න වඩාත් භෞදිත අර්ථ දක්වෙන ප්‍රකාශය තෝරන්න.

- (1) නිෂ්පාදකයාගේ සිට යම් නිෂ්පාදිතයක් පාරිභෝගිකයා අතට පත් වන ආකාරයක්
- (2) සත්‍ය හා විහා ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන් හා බෙදාහරින්නන් සම්මුඛ වන මිනැං ම අවකාශයක්
- (3) ඩුවමාරුවකට සම්බන්ධ වන දෙපාර්ශ්වයක් යම් වටිනාකමක් සහිත හාණ්ඩයක් හෝ සේවාවක් ඩුවමාරු කර ගන්නා අවස්ථාවක්
- (4) අවශ්‍යතා හා වුවමනා ඉටු කර ගැනීම පිණිස එක් පාර්ශ්වයක් අනික් පාර්ශ්වය සමඟ හාණ්ඩ හා සේවා යම් අයයකට ඩුවමාරු කර ගන්නා ස්ථානයක්
- (5) අවශ්‍යතා හා වුවමනා තාප්තිමත් කර ගැනීම පිණිස ඩුවමාරුවට සම්බන්ධවීමට කැමති හා කුය ගක්තියක් ඇති සත්‍ය හා විහා ගනුදෙනුකරුවන් සියල්ලන්ගේ ම එකතුවක්

(.....)

248. “Teakfit” ආයතනය නව වසර සඳහා දුවවලින් සාදන ලද නවත ම මාදිලියේ දුව හාණ්ඩ නිපදුවූයේ “Teakfit” යන (A) සන්නම් නාමයෙනි. නව වසර වෙනුවෙන් ආයතනයෙන් මිල දී ගන්නා දුව හාණ්ඩ සඳහා (B) 10% ක වට්ටමක් මෙන් ම ගෙවීම සඳහා ගෙවීම කාලයක් ද ලබා දෙන අතර හාණ්ඩ නිවසට ම (C) ප්‍රවාහනය කර දීමට බලාපොරොත්තු චේ. තව ද ඉදිරි සතියේ දී සේල් පැවැත්වෙන බව මහජනයා දැනුවත් කළේ (D) ප්‍රවාරණ ක්‍රමයක් වූ අත් පත්‍රිකා මගිනි.

ඉහත සිද්ධියේ ඉරි ඇදි පද පිළිවෙළින් අලෙවිකරණ මිශ්‍රයේ කුමන විව්ලයන්ට නියෝජනය කරයි ද?

- (1) නිෂ්පාදිතය, බෙදා හැරීම, මිල, ප්‍රවර්ධනය
- (2) ප්‍රවර්ධනය, මිල, බෙදා හැරීම, නිෂ්පාදිතය
- (3) නිෂ්පාදිතය, මිල, බෙදා හැරීම, ප්‍රවර්ධනය
- (4) ප්‍රවර්ධනය, නිෂ්පාදිතය, මිල, බෙදාහැරීම
- (5) බෙදා හැරීම, මිල, ප්‍රවර්ධනය, නිෂ්පාදිතය

(.....)

249. සන්නමයෙහි උච්චිවාරණය කළ හැකි කොටස,

- |                       |                        |
|-----------------------|------------------------|
| (1) සන්නම් සංකේතය සි. | (2) සන්නම් ලකුණ සි.    |
| (3) සන්නම් නාමය සි.   | (4) සන්නම් මෝස්තරය සි. |
| (5) සන්නම් ලාංඡනය සි. |                        |

(.....)

250. අලෙවි කළ හැකි විවිධ නිෂ්පාදිත X තීරුවෙන් ද නිදුසුන් Y තීරුවෙන් ද දැක්වේ.


X	Y
1. සේරිඟ	A - මහ බැංකුව
2. තොරතුරු	B - නකල්ස් කදුවැටිය
3. සේවා	C - අන්තර්ජාලය
4. සංවිධාන	D - අධ්‍යාපනය
5. භාණ්ඩ	E - පොත්

ඉහත නිෂ්පාදිත හා නිදුසුන් පිළිවෙළින් ගැලපු විට නිවැරදි පිළිතුර වන්නේ,

- (1) 1B, 2C, 3A, 4 D, 5E ය. (2) 1 A, 2E, 3 D, 4 B, 5 A ය.  
 (3) 1B, 2 C, 3 D, 4 A, 5E ය. (4) 1 D, 2 E, 3 A, 4 B, 5 C ය.  
 (5) 1 A, 2C, 3 D, 4 B, 5 E ය.

(.....)

251. එහත රුපයේ දැක්වෙන්නේ නිෂ්පාදිතයක විවිධ මට්ටම් ය.



ඉහත දැක්වෙන නිෂ්පාදිත මට්ටම් වන (1.) හර ප්‍රතිලාභ, (2.) මූලික නිෂ්පාදිතය, (3.) අපේක්ෂිත නිෂ්පාදිතය, (4.) වැඩි දියුණු කළ නිෂ්පාදිතය හා (5.) විහාන නිෂ්පාදිතය වේ. එය පිළිවෙළින් ගෙවා ඇති පිළිතුරු කාණ්ඩය තෝරන්න.

- (1) 1A, 2E, 3B, 4D, 5C (2) 1A, 2B, 3C, 4D, 5E  
 (3) 1E, 2A, 3C, 4D, 5B (4) 1E, 2A, 3B, 4D, 5C  
 (5) 1B, 2A, 3C, 4D, 5E

(.....)

252. සන්නමක් යන්නට වඩාත් තිබුරදි පැහැදිලි කිරීම වන්නේ,
- (1) නිෂ්පාදකයෙකු නව නිෂ්පාදිත තරගකාරී නිෂ්පාදිත වලින් වෙන් කොට හඳුනා ගැනීම සඳහා බුද්ධිමය දේපල පනත යටතේ ලියාපදිංචි කරන ලද සලකුණකි.
  - (2) තරගකාරී නිෂ්පාදිතවලින් වෙන් කොට හඳුනා ගැනීම සඳහා හාණ්ඩායක ඇසුරුමෙහි සඳහන් වන වචනයක් හෝ සංකේතයකි.
  - (3) හාණ්ඩා හා සේවා අලෙවි වර්ධනය සඳහා යොදා ගන්නා ප්‍රවාරණ උපතුමයකි.
  - (4) යම් නිෂ්පාදිතයක් තරගකාරී නිෂ්පාදන වලින් වෙන් කොට හඳුනා ගැනීම සඳහා හාවිත කළ හැකි දායාරාමාන ලාංඡනයක් හෝ අක්ෂර කාණ්ඩයක් හෝ එහි සංයෝගයක් වේ.
  - (5) නිෂ්පාදකයෙකු තම හාණ්ඩා පහසුවෙන් හඳුනා ගැනීම සඳහා ද්‍රව්‍යනයෙහි ඇතුළත් කරන සංකේතයක් හෝ සලකුණකි.

(.....)

253. සන්නමක් බුද්ධිමය දේපල පනත යටතේ ලියාපදිංචි කළ විට එය හඳුන්වන්නේ,

- |                          |                          |
|--------------------------|--------------------------|
| (1) වෙළඳ ලකුණ ලෙස ය.     | (2) සන්නම් නාමය ලෙස ය.   |
| (3) සන්නම් ලකුණ ලෙස ය.   | (4) සන්නම් සංකේතය ලෙස ය. |
| (5) සන්නම් සංයෝගය ලෙස ය. |                          |

(.....)

254. පහත සඳහන් වන්නේ සන්නමක් පිළිබඳ ප්‍රකාශ කිහිපයකි.

- A - කෙටි හා සරල වීම.
- B - ලියාපදිංචි කළ යුතු වීම.
- C - තරගකරුවන්ගේ සන්නම්වලට සමාන වීම.
- D - වෙන් වෙන් වූ සන්නම් හාවිත කිරීම.
- E - උච්චාරණය හා මතක තබා ගැනීම පහසු වීම.
- F - තරගකරුවන්ගේ සන්නම්වලට වඩා වෙනස් විය යුතු වීම.

ඉහත ප්‍රකාශ අතරෙන් සන්නමක ගුණාංග පමණක් දක්වන්නේ,

- |                  |                  |
|------------------|------------------|
| (1) A, B හා C ය. | (2) B, C හා D ය. |
| (3) C, D හා E ය. | (4) D, E හා F ය. |
| (5) A, E හා F ය. |                  |

(.....)

255. පවුල් සන්නම නිවැරදි ව හැඳින්වෙන ප්‍රකාශය වන්නේ,
- (1) යම් ආයතනයක් විවිධ නිෂ්පාදිත සඳහා වෙන් වෙන් වූ සන්නම් හාවිත කිරීම.
  - (2) යම් නිෂ්පාදකයෙකුගෙන් ලබා ගත් හාණ්ඩා සඳහා වෙළෙන්දෙකු විසින් නව සන්නමක් නිර්මාණය කර ගැනීම.
  - (3) යම් නිෂ්පාදන ආයතනයක් එක ම සන්නමක් යටතේ හාණ්ඩා පෙළක් වෙළඳ පොලට ඉදිරිපත් කිරීම.
  - (4) නිෂ්පාදකයෙක් සිය එක ම නිෂ්පාදිතය, ස්වකිය සන්නම යටතේ වෙළඳ පොලට ඉදිරිපත් කිරීම.
  - (5) විවිධ නිෂ්පාදකයන් විසින් විවිධ සන්නම යටතේ වෙළඳ පොලට හාණ්ඩා ඉදිරිපත් කිරීම.

(.....)

256.



A



B



C



D

ඉහතින් දැක්වෙන්නේ පාතික සන්නම, පවුල් සන්නම, පෙළුද්ගලික සන්නම හා හාණ්ඩා සන්නම යන සන්නම වර්ග 4 සඳහා නිදුසුන් ය. එය පිළිවෙළින් ගළපා ඇති පිළිතුර තෝරන්න.

- |                |                |
|----------------|----------------|
| (1) D, B, C, A | (2) D, A, C, B |
| (3) B, A, C, D | (4) A, D, C, B |
| (5) A, B, C, D |                |

(.....)

257. නිෂ්පාදිතයක ඇසුරුම, නිෂ්පාදකයට, වෙළෙන්දාට මෙන් ම පාරිභෝගිකයට ද ප්‍රයෝගනවත් වේ. එය තහවුරු කෙරෙන කරුණු කිපයක් පහත දැක්වේ.

- A - වෙනත් ප්‍රයෝගන සඳහා හාවිත කළ හැකි වීම.
- B - ආකර්ෂණීය පෙනුමක් ලබා දීම.
- C - තෝරා ගැනීමට.
- D - ගබඩාකරණයට පහසු වීම.
- E - නිෂ්පාදිතය පුදරුණනයට ඇති පහසුව.

මේ අතරෙන් ඇසුරුමකින් වෙළෙන්දාට ඇති ප්‍රයෝගන පමණක් ඇතුළත් වන්නේ,

- |             |             |             |             |             |
|-------------|-------------|-------------|-------------|-------------|
| (1) A, B ය. | (2) A, C ය. | (3) B, C ය. | (4) C, D ය. | (5) D, E ය. |
|-------------|-------------|-------------|-------------|-------------|
- (.....)

258. හාණ්ඩ ප්‍රවාහනය කිරීමේ දී නිෂ්පාදිතයේ ස්වභාවය මත බහාපුම් හාවිත කළ ද නිෂ්පාදිතයට ආරක්ෂාව සලසා දීම සඳහා නිෂ්පාදකයන් ඇසුරැම් හාවිත කරයි. මෙම ඇසුරැම් හඳුන්වන්නේ,

- |                                    |                              |
|------------------------------------|------------------------------|
| (1) ප්‍රාථමික ඇසුරැම් ය.           | (2) ද්විතීයික ඇසුරැම් ලෙස ය. |
| (3) තෘතීයික ඇසුරැම් ලෙස ය.         | (4) ප්‍රවාහන ඇසුරැම් ලෙස ය.  |
| (5) තෘතීයික හා ප්‍රවාහන ඇසුරැම් ය. |                              |

(.....)

259. ආරක්ෂාකාරී ව ගබඩා කළ යුතු හා හාවිත කළ යුතු නිෂ්පාදිතයන් පිළිබඳ ව උපදෙස් ඇතුළත් කරනුයේ,

- |                             |                             |
|-----------------------------|-----------------------------|
| (1) ප්‍රාථමික ඇසුරැම් පමණි. | (2) ද්විතීයික ඇසුරැම් පමණි. |
| (3) තෘතීයික ඇසුරැම් පමණි.   | (4) ප්‍රවාහන ඇසුරැම් පමණි.  |
| (5) මේ සියලු ම ඇසුරැම්වල ය. |                             |

(.....)

260. පාරිභෝගිකයෙක් නිෂ්පාදිතයක් මිල දී ගැනීමේ දී එහි මිල පිළිබඳ ව සිය අවධානය යොමු කරයි. අලෙවිකරණ දාෂ්ටිකේක්ශයෙන් ගත් කළ මිල පිළිබඳ නිවැරදි ප්‍රකාශය වන්නේ,

- |  |
|--|
| (1) නිෂ්පාදිතයකට මිලක් නියම කිරීමේ දී සලකා බලන සාධකය වන්නේ නිෂ්පාදන පිරිවැය සි.      |
| (2) හාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගැනීමෙන් පාරිභෝගිකයා ලබන තාප්තිය මිල වේ.                 |
| (3) කිසියම් හාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් ගැනුම්කරුවන් විසින් ගෙවන ලද මුදල්මය අයය සි. |
| (4) ව්‍යාපාරයක අපේක්ෂිත පරමාර්ථ ඉටු කර ගැනීමට යොදා ගන්නා මූලික උපකරණය මිල සි.        |
| (5) හාණ්ඩයක මෙලහි ඇතුළත් වන්නේ එම හාණ්ඩයේ පිරිවැය හා ලාභය සි.                        |

(.....)

261. “මම නම් මගේ නිෂ්පාදිත ඉදිරිපත් කරන්නේ ඉහළ ම කුය ගක්තිය තියෙන පාරිභෝගික පිරිසටසියි.”

ඉහත සඳහන් වන ප්‍රකාශය ඉදිරිපත් කරන නිෂ්පාදකයාගේ මිල කිරීමේ පරමාර්ථය වන්නේ

- |                                    |                                  |
|------------------------------------|----------------------------------|
| (1) වෙළෙද පොල තුළ රදි සිටීම සි.    | (2) වර්තමාන ලාභ උපරිම කිරීම සි.  |
| (3) වෙළෙද පොල කොටස උපරිම කිරීම සි. | (4) වෙළෙද පොල සාරය උරා ගැනීම සි. |
| (5) නිෂ්පාදන ගුණත්ව නායකත්වය සි.   |                                  |

(.....)


262. පහත දැක්වෙන්නේ නිෂ්පාදිත කිපයකි.

එළුමුව්, සහල්, පොල් තෙල්, කිරිපිටි

ඉහත නිෂ්පාදිත පාරිභෝගිකයා අතට පත් කිරීමට සූදුසු ම බෙදා හැරීමේ ක්‍රමය වන්නේ,

- (1) නිෂ්පාදකයා → පාරිභෝගිකයා
  - (2) නිෂ්පාදකයා → නියෝජිතයා → පාරිභෝගිකයා
  - (3) නිෂ්පාදකයා → තොග වෙළෙන්දා → සිල්ලර වෙළෙන්දා → පාරිභෝගිකයා
  - (4) නිෂ්පාදකයා → නියෝජිතයා → සිල්ලර වෙළෙන්දා → පාරිභෝගිකයා
  - (5) නිෂ්පාදකයා → නියෝජිතයා → තොග වෙළෙන්දා → සිල්ලර වෙළෙන්දා → පාරිභෝගිකයා
- (.....)

263. නිෂ්පාදිත බෙදා හැරීමේ මාර්ග සටහනක් පහත දැක්වේ. එහි පිළිවෙළින් 1, 2, 3, 4 හිස්තැන්වලට අදාළ වචනය/වචන අනුපිළිවෙළින් ඇතුළත් වරණය තෝරන්න.



- (1) පාරිභෝගිකයා / තොග වෙළෙන්දා / නිෂ්පාදකයාගේ නියෝජිතයා / කාර්මික භාණ්ඩ බෙදා හරින්නා
- (2) කාර්මික භාණ්ඩ පාරිභෝගිකයා / කිසිවෙක් නැතු / නිෂ්පාදකයාගේ නියෝජිතයා / කාර්මික භාණ්ඩ බෙදා හරින්නා
- (3) පාරිභෝගිකයා / නිෂ්පාදකයාගේ නියෝජිතයා / තොග වෙළෙන්දා / සිල්ලර වෙළෙන්දා
- (4) පාරිභෝගිකයා / තොග වෙළෙන්දා / නියෝජිතයා / සිල්ලර වෙළෙන්දා
- (5) කාර්මික භාණ්ඩ පාවිච්ච කරන්නා / තොග වෙළෙන්දා / නිෂ්පාදකයාගේ නියෝජිතයා / කාර්මික භාණ්ඩ බෙදා හරින්නා

(.....)

264. උච්චත බෙදා හැරීමේ මාරුගයක් තිරණය කිරීමේ දී සිලකා බැලිය යුතු කරුණු පමණක් ඇතුළත් වන වරණය වන්නේ,

- (1) හාන්චයේ ස්වහාවය/ වෙළඳ පොලේ ස්වහාවය/ ඉල්ලුමේ ස්වහාවය/  
තරගකරුවන්ගේ බෙදා හැරීමේ මාරු/ නිෂ්පාදකයාගේ ගක්ති
- (2) හාන්චයේ ස්වහාවය/ නිෂ්පාදිත පිරිවැය/ තරගකරුවන් ස්වහාවය/ ඉල්ලුමේ  
ස්වහාවය/ යොදා ගන්නා මාධ්‍යය
- (3) නිෂ්පාදිත පිරිවැය/ ඉල්ලුමේ ස්වහාවය/ වෙළඳ පොල ප්‍රමාණය/ ගබඩා පහසුකම්/  
හාන්චයේ ස්වහාවය
- (4) තරගකරුවන්ගේ බෙදා හැරීමේ මාරු/ මූල්‍ය ගක්තිය/ ගබඩා පහසුකම්/ නිෂ්පාදිතයේ  
ස්වහාවය
- (5) ඉල්ලුමේ ස්වහාවය/ තරගකරුවන් ප්‍රමාණය/ වරකට සැපයිය යුතු ප්‍රමාණය/  
පාරිභෝගික හාන්ච ද කාර්මික හාන්ච ද යන වග/ ප්‍රමාණවත් මූල්‍ය පහසුකම් තිබේ  
ද?

(.....)

265. අලෙවිකරණ මිග්‍රයට අයත් තොරතුරු පහත දක්වා ඇත.

- |                    |               |                      |            |
|--------------------|---------------|----------------------|------------|
| A. ගුණත්වය         | B. පුද්ගලය    | C. ආවරණය             | D. දීමනා   |
| E. වගකීම           | F. පුවාරණය    | G. සංශ්‍රෑ අලෙවිකරණය | H. පුවාහනය |
| I. උපුරුම          | J. අංග        | K. තොග               | L. ණය      |
| කොන්දේසි           |               |                      |            |
| M. පෙද්ගලික අලෙවිය | N. ගෙවීම කාලය |                      |            |

ඉහත තොරතුරු විවෘතයන් යටතේ නිවැරදි ව ඇතුළත් කර ඇති වරණය තෝරන්න.

නිෂ්පාදිතය	මිල	ස්ථානය	ප්‍රවර්ධනය
(1) DLNI	ABC	EFGH	JKM
(2) AEIJ	DLN	BCHK	FGM
(3) BCIJ	CHK	GLMN	ADF
(4) CEGH	ABD	IJKM	LFN
(5) CDEF	GHK	JGNM	ABI

(.....)

266. ව්‍යාපාරිකයන් විසින් තම නිෂ්පාදිත අලෙවිය වැඩි කර ගැනීම සඳහා මෝදා ගනු ලබන උපක්‍රම කියයක් පහත දැක්වේ.

- A - මිල අඩු කිරීම.
- B - කැටලොග මගින් අලෙවි කිරීම.
- C - ත්‍යාග පිරිනැමීම.
- D - තැපැල් මගින් අලෙවි කිරීම.
- E - අනුග්‍රාහකත්වය ලබා දීම.
- F - සාම්පල් ලබා දීම.

මෙම ක්‍රම අතරෙන් ප්‍රවර්ධන ක්‍රමයක් ලෙස සූද්‍ර අලෙවිකරණයට පමණක් අදාළ වන්නේ,

- (1) A හා B ය. (2) B හා D ය.
- (3) C හා E ය. (4) D හා F ය.
- (5) G හා E ය. (.....)

267. සුදුසු මිල කිරීමේ ක්‍රමයක් තීරණය කිරීමේ දී අභ්‍යන්තර සාධක හා බාහිර සාධක ලෙස කොටස් දෙකකි. පහත සාධක අතරෙන් අභ්‍යන්තර සාධක පමණක් ඇතුළත් පිළිතුරු කාණ්ඩය වන්නේ,

- (1) අපේක්ෂිත ලාභය, ආදේශක හාණ්ඩ්වල මිල, වෙළෙඳ පොල ඉල්ලුම
- (2) අදාළ හාණ්ඩ්යේ පිරිවැය, වෙළෙඳ පොල ඉල්ලුම, ජ්වන වියදම
- (3) අලෙවිකරණ උපාය මාර්ග, අදාළ හාණ්ඩ්යේ පිරිවැය, අපේක්ෂිත ලාභය
- (4) වෙළෙඳ පොල ඉල්ලුම, අපේක්ෂිත ලාභය, ජ්වන වියදම
- (5) මිල පාලනය, තරගකාරී හාණ්ඩ්වල මිල, වෙළෙඳ පොල ඉල්ලුම

(.....)

**ප්‍රශ්න සඳහා පිළිතුරු පත්‍රය**

ප්‍රශ්න අංකය	පිළිතුරු								
1	5	46	3	91	2	136	2	181	4
2	1	47	2	92	4	137	2	182	1
3	3	48	3	93	1	138	3	183	4
4	3	49	4	94	1	139	5	184	2
5	2	50	3	95	5	140	5	185	2
6	3	51	5	96	1	141	3	186	2
7	3	52	5	97	3	142	3	187	3
8	4	53	3	98	3	143	2	188	5
9	3	54	1	99	4	144	2	189	1
10	4	55	5	100	3	145	4	190	5
11	2	56	2	101	1	146	3	191	4
12	1	57	4	102	2	147	2	192	3
13	3	58	3	103	1	148	2	193	3
14	1	59	1	104	5	149	5	194	3
15	3	60	1	105	2	150	4	195	2
16	1	61	1	106	5	151	1	196	5
17	3	62	2	107	4	152	4	197	1
18	5	63	2	108	2	153	3	198	1
19	2	64	4	109	2	154	4	199	1
20	3	65	3	110	2	155	4	200	4
21	4	66	2	111	2	156	2	201	1
22	1	67	3	112	3	157	1	202	5
23	5	68	5	113	4	158	2	203	5
24	4	69	2	114	2	159	1	204	4
25	4	70	1	115	1	160	5	205	5
26	4	71	2	116	1	161	2	206	1
27	5	72	5	117	4	162	2	207	5
28	2	73	5	118	5	163	3	208	2
29	4	74	4	119	4	164	2	209	2
30	1	75	3	120	2	165	5	210	4
31	2	76	1	121	3	166	4	211	5
32	1	77	4	122	1	167	2	212	2
33	3	78	3	123	5	168	3	213	3
34	1	79	4	124	5	169	3	214	5
35	1	80	3	125	2	170	5	215	2
36	4	81	4	126	4	171	5	216	5
37	4	82	2	127	2	172	5	217	3
38	1	83	3	128	3	173	5	218	2
39	1	84	3	129	4	174	1	219	4
40	3	85	2	130	3	175	1	220	5
41	2	86	4	131	2	176	5	221	2
42	3	87	3	132	3	177	1	222	4
43	2	88	2	133	4	178	3	223	3
44	2	89	4	134	4	179	4	224	2
45	1	90	5	135	5	180	5	225	4

ප්‍රශ්න අංකය	පිළිතුර								
226	1	251	4	276	3	301	2	326	1
227	5	252	4	277	2	302	5	327	1
228	2	253	1	278	3	303	4	328	2
229	5	254	5	279	5	304	3	329	4
230	5	255	3	280	2	305	3	330	1
231	2	256	5	281	4	306	2	331	3
232	1	257	5	282	3	307	3	332	1
233	2	258	4	283	4	308	5	333	4
234	5	259	5	284	4	309	3	334	1
235	2	260	3	285	2	310	3	335	3
236	3	261	4	286	4	311	5	336	2
237	4	262	3	287	3	312	3	337	5
238	4	263	2	288	1	313	1	338	1
239	3	264	1	289	2	314	1	339	3
240	2	265	2	290	2	315	1	340	3
241	4	266	2	291	4	316	1	341	5
242	4	267	3	292	1	317	4	342	2
243	3	268	3	293	1	318	5	343	1
244	5	269	1	294	5	319	2	344	5
245	2	270	3	295	4	320	3	345	2
246	4	271	5	296	2	321	3	346	3
247	5	272	3	297	3	322	2	347	3
248	3	273	4	298	3	323	2	348	2
249	3	274	5	299	2	324	3	349	1
250	3	275	1	300	4	325	4	350	3



# A/L NOTE BOOK

All about AL Notes ready for GCE AL Examination

## DOWNLOAD

Notes

Short Notes

Unit Test Papers

Term Test Papers

From



**[www.ALNoteBook.com](http://www.ALNoteBook.com)**

## Your Ultimate Resource for GCE A/L Notes and Study Guides

"The A/L notebook website is a dedicated online platform designed to provide comprehensive study materials and notes specifically tailored for students preparing for the General Certificate of Education Advanced Level (GCE A/L) examinations for free. The website offers a wide range of resources, including detailed subject notes, past exam papers, practice questions, and study guides. These materials cover various subjects and are curated by experienced educators to ensure they align with the curriculum and exam requirements."